

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

කොළඹ

පුවත්පත් නිවේදනය

ඉන්දියානු ගෝලීය සතිය සමාරම්භ කරමින්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සිදු කළ කතාව

දිල්ලියේ පුවත්පත් තොරතුරු කාර්යාලය විසින් 2020 ජූලි මස 9 වන දින පළ කරන ලදී

සියලු ක්ෂේත්‍රයන්හි සම්භාවනීය අමුත්තනි, ආයුබෝවන්! ඉන්ඩියා Inc සමූහ ව්‍යාපාරය මෙම වැඩසටහන සංවිධානය කිරීම මා අගය කරනවා. මෙම වැඩසටහන ඉන්ඩියා Inc සමාගම විසින් පසුගිය වසරවල සිදු කර ඇති විශිෂ්ඨ කාර්යභාරයේ කොටසක්. ඔබගේ වැඩසටහන් ඉන්දියාවේ අවස්ථා ගෝලීය ප්‍රජාව වෙත රැගෙන යාමට උපකාරී වුණා. ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර තිබෙන සම්බන්ධතා වඩා ශක්තිමත් කිරීමට ඔබ උපකාරී වී තිබෙනවා. මෙම වසරේ වැඩසටහන තවත් සහකරුවන් වෙත ළඟා වී තිබීම මගේ සතුටට කරුණක්. ඉදිරි වසරේදී තව තවත් සාර්ථක වීමට ඔබට හැකි වෙතැයි මා විශ්වාස කරනවා.

මිත්‍රවරුනි,

මෙම කාලයේදී, පුනර්ජීවනය පිළිබඳ කතා කිරීම ස්වභාවිකයි. එසේම ගෝලීය පුනර්ජීවනය සහ ඉන්දියාව එකිනෙකට සම්බන්ධ කිරීමත් ස්වභාවිකයි. ගෝලීය පුනර්ජීවනය තුළ ඉන්දියාව ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා. එයට පළමු හේතුව ඉන්දියානු කුසලතාවයයි. ලොව පුරාම ඉන්දියානු කුසලතා බලකායේ දායකත්වය ඔබ දැක තිබෙනවා. ඉන්දියානු වෘත්තීයවේදීන්, වෛද්‍යවරුන්, හෙදියන්, බැංකුකරුවන්, නීතිඥයන්, විද්‍යාඥයන්, මහාචාර්යවරුන් සහ කය වෙහෙසා වැඩ කරන කම්කරුවන් මෙයට ඇතුළත්. එසේම, මෙහිදී ඉන්දියානු තාක්ෂණ ක්ෂේත්‍රය සහ තාක්ෂණ වෘත්තීයවේදීන් අමතක කළ හැක්කේ කාටද? ඔවුන් අපට මහ පෙත්වන්නේ දශක ගණනාවක සිටයි. ඉන්දියාව තම දායකත්වය ලබා දීමට උනන්දුවක් දක්වන, නිතරම ඉගෙන ගැනීමට සූදානම් කුසලතා බලාගාරයක් බඳුයි. දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ අත්කර දෙන සහක්‍රියාවන් ඉතා ඵලදායී වෙනවා.

මිත්‍රවරුනි,

දෙවන කරුණ වන්නේ ප්‍රතිසංස්කරණය වීමට සහ පිබිදීමට ඉන්දියාව සතු හැකියාවයි. ඉන්දියානුවන් ස්වභාවයෙන්ම ප්‍රතිසංස්කාරකයන්! ඉන්දියාව සමාජ හෝ වේවා ආර්ථික හෝ වේවා සියලු අභියෝගයන් ජයගෙන ඇති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ඉන්දියාව එසේ කර ඇත්තේ ප්‍රතිසංස්කරණය සහ ප්‍රබෝධය සඳහා වන මනා ජවයකින් වන අතර එම ජවය මේ අවස්ථාවේදීත් පවතිනවා.

මිත්‍රවරුනි,

එක් අතකින්, ඉන්දියාව ගෝලීය වසංගතයට එරෙහි විශාල සටනක් කරනවා. ජනතාවගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන අතරම අප එවැනිම අවධානයක් ආර්ථිකය වෙතද ලබා දෙනවා. ඉන්දියාව පුනර්ජීවනය පිළිබඳ කතා කරන විට එයින් අදහස් වන්නේ සහානුකම්පාව සහිත පුනර්ජීවනයක්, පාරිසරික මෙන්ම ආර්ථික අතින්ද තිරසාර පුනර්ජීවනයක්. ඉන්දියාව අයත් වන්නේ සොබාදම් මෑණියන් වන්දනා කරන සංස්කෘතියකටයි. පෘථිවිය අපගේ මෑණියන් බවත් අප ඇගේ දරුවන් බවත් ඉන්දියාවේදී විශ්වාස කෙරෙනවා.

මිත්‍රවරුනි,

පසුගිය වසර හය තුළ සියලු දෙනා හට වෙනසකින් තොරව මූල්‍ය සහ බැංකු සේවා සැපයීම, නිවාස සහ යටිතල පහසුකම් ඉදිකිරීම, ව්‍යාපාර කිරීමේ පහසුව, භාණ්ඩ සහ සේවා බද්ද ඇතුළු වැදගත් බදු ප්‍රතිසංස්කරණ, ලොව විශාලතම සෞඛ්‍යසේවා යෝජනා ක්‍රමය වන ආයුෂ්මාන් භාරත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම වැනි ක්ෂේත්‍රයන්හි ඉන්දියාව දැවැන්ත ජයග්‍රහණ අත්කර ගෙන තිබෙනවා. මෙම ජයග්‍රහණ මිලග සංවර්ධන ප්‍රයත්නයන් සඳහා පදනම සකස් කර දී තිබෙනවා.

මිත්‍රවරුනි,

කළ නොහැකි යැයි සැලකෙන දේ සිදු කිරීම සඳහා ඉන්දියානුවන්ට ශක්තිය තිබෙනවා. ආර්ථික පුනර්ජීවනය සම්බන්ධයෙන් අපට දැනටමත් කොළ එළි දිස්වීම පුදුමයක් නොවෙයි. මෙම වසංගත කාලසීමාව තුළ අප පුරවැසියන්ට සහන ලබා දී තිබෙනවා, ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අරඹා තිබෙනවා. වඩා ඵලදායී, ආයෝජනයට හිතකර තරගකාරී ආර්ථිකයක් අප ගොඩනගමින් තිබෙනවා.

අපගේ සහන පැකේජය මනාව සැලසුම් කර තිබෙන අතර එහි අරමුණ වන්නේ දුගීම ජනතාවට වැඩිම උපකාරය ලබා දීමයි. තාක්ෂණය නිසා සෑම රුපියලක්ම ප්‍රතිලාභීන් වෙත සෘජුවම ලැබී තිබෙනවා. මිලියන ගණනක ජනතාවකට ආහාර පිසීම සඳහා නොමිලේ ගැස්, බැංකු ගිණුමට මුදල්, නොමිලේ ධාන්‍ය ඇතුළු තවත් දේ රැසක් සහන පැකේජයට ඇතුළත් වෙනවා. අප නැවතත් රට විවෘත කළ පසු, මිලියන ගණනක ජනතාවකට රැකියා සැපයීම සඳහා ලොව විශාලතම මහජන සේවා වැඩසටහන ක්‍රියාත්මක කළා. මෙය ග්‍රාමීය ආර්ථිකය නැවතත් පණ ගන්වනු ඇති සේම, ග්‍රාමීය ප්‍රදේශයන්හි කල්පවත්නා යටිතල පහසුකම් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇති.

මිත්‍රවරුනි,

අප ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ අංශය තුළ ප්‍රතිසංස්කරණ හඳුන්වා දී තිබෙනවා. වර්ධනය වන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ අංශය මහා පරිමාණ අංශයටද වැදගත්. ආරක්ෂක

ක්ෂේත්‍රය තුළ ආයෝජන අවස්ථාවන් පවතිනවා. සෘජු විදේශ ආයෝජන රෙගුලාසි ලිහිල් කිරීමත් සමඟ, ලොව විශාලතම හමුදාවක් වන ඉන්දියානු හමුදාව එයට අවශ්‍ය දේ නිපදවන්නැයි ඔබට ආරාධනා කරනවා. වර්තමානය වන විට, අභ්‍යවකාශ ක්ෂේත්‍රය තුළ පෞද්ගලික ආයෝජනයන්ට වැඩි අවස්ථාවන් පවතිනවා. මෙයින් අදහස් වන්නේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා වාණිජ වශයෙන් අභ්‍යවකාශ තාක්ෂණය භාවිතා කිරීම සඳහා වැඩි අවස්ථාවක් පවතින බවයි. ඩිජිටල් වශයෙන් බලගැන්වූ, අපේක්ෂා සහගත මිනිසුන් මිලියන ගණනකින් සමන්විත වෙළඳපොළක් පවතිනවා. ඔබට ඒ අය වෙනුවෙන් නිපදවිය හැකි නිෂ්පාදන මොනවාදැයි කල්පනා කරන්න.

මිත්‍රවරුනි,

ඉන්දියාවේ ඖෂධ කර්මාන්තය ඉන්දියාවට පමණක් නොව මුළු ලෝකයටම සම්පතක් වන බව මෙම වසංගතය අපට නැවත වරක් පසක් කළා. විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල් සඳහා ඖෂධ පිරිවැය අඩු කිරීම සඳහා එය පුරෝගාමී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. ලොව වෙසෙන දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් අවශ්‍යතාවයන්ගෙන් තුනෙන් දෙකක් පමණ සපුරාලන්නේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රතිශක්තිකරණ එන්නත් වලින්. කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රයත්නයන්හිදී ද ඉන්දියානු සමාගම් ක්‍රියාකාරීව කටයුතු කරනවා. කොවිඩ්-19 වසංගතයට එරෙහි එන්නතක් සොයා ගත් පසුව එය වැඩි දියුණු කිරීම සහ නිෂ්පාදනය ඉහළ නැංවීමෙහි ලා ඉන්දියාවට වැදගත් භූමිකාවක් හිමි වනු ඇති බව මට සහතිකයි.

මිත්‍රවරුනි,

ස්වයංපෝෂිත භාරතයක් සඳහා කෝටි 130ක ඉන්දියානුවන් ක්‍රියාකරනවා. ස්වයංපෝෂිත ඉන්දියාවක් දේශීය නිෂ්පාදනය සහ පරිභෝජනය ගෝලීය සැපයුම් දාම සමඟ සම්බන්ධ කරනවා. ස්වයංපෝෂිත භාරතයක් යන්නෙන් අදහස් වන්නේ ලෝකයට ආවෘතව පැවතීම නොවෙයි. එයින් අදහස් වන්නේ ස්වයං-ව පෝෂණය වීම සහ ස්වයං-ව නිෂ්පාදනය කිරීමයි. කාර්යක්ෂමතාවය, සමානාත්මතාවය සහ දුෂ්කරතාවයන්ට සාර්ථකව මුහුණ දීම ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්තීන් අප අනුගමනය කරනවා.

මිත්‍රවරුනි,

මෙම සංසදය පණ්ඩිත් රවි ශංකර්තුමාගේ සියවන ජන්ම දිනයද සැමරීම මට සතුටක්. එතුමා ඉන්දියානු සම්භාව්‍ය සංගීතයේ සුන්දරත්වය ලෝකයට ගෙනගියා. එසේම, දැන් එක් කර ආචාර කිරීම මේ වන විට ලොව පුරා කෙතරම් ප්‍රචලිත වී ඇත්දැයි ඔබ දැක තිබෙනවා. මෙම වසංගතය නිසා යෝගා, ආයුර්වේද සහ සාම්ප්‍රදායික ඖෂධද ලොව පුරා ජනප්‍රිය වී තිබෙනවා. ඉන්දියාවේ පෞරාණික සංස්කෘතිය, විශ්වීය වටිනාකමකින් යුත් සාරධර්ම අපගේ ශක්තියයි.

මිත්‍රවරුනි,

ගෝලීය යහපත සහ සෞභාග්‍යය උදෙසා ඉන්දියාවට කළ හැකි සෑම දෙයක්ම ඉටු කිරීමට ඉන්දියාව සූදානම්. මෙය ප්‍රතිසංස්කරණය වෙමින් පවතින, එලදායීව කටයුතු කරන සහ පරිවර්තනය වෙමින් පවතින ඉන්දියාවක්. මෙය නව ආර්ථික අවස්ථාවන් පිරිනමන ඉන්දියාවක්. එය සංවර්ධනය සඳහා මානව කේන්ද්‍රීය සහ සියලු දෙනා ඇතුළත්, සියලු දෙනාට ප්‍රතිලාභ හිමිවන ප්‍රවේශයක් අනුගමනය කරන ඉන්දියාවක්.

ඉන්දියාව ඔබ සෑම එන තෙක් බලා සිටිනවා.

ආයුබෝවන්!

බොහෝම ස්තූතියි.

\*\*\*\*

කොළඹ

2020 ජූලි මස 13